

දෙවිනුවර ප්‍රාදේශීය සභාව
මාතර දිස්ත්‍රික්කය

1 මූල්‍ය ප්‍රකාශන

1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2017 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2018 මාර්තු 26 දින විගණනයට ඉදිරිපත් කර තිබූ අතර, එම මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාව 2018 ජූලි 30 දින සභාපතිවරයාට යවා ඇත.

1.2 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2017 දෙසැම්බර් 31 දිනට දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.3.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත දැක්වෙන ගිණුම්කරණ අඩුපාඩු විගණනයේදී නිරීක්ෂණය විය.

- (අ) සභාව සතු බැංකෝ යන්ත්‍රය කුලියට දීම වෙනුවෙන් ඉකුත් වර්ෂයන්ට අදාලව සමාලෝචිත වර්ෂයේදී ලැබී තිබූ රු.82,283 ක් වූ මුදල, වර්ෂයේ ආදායම් ලෙස ගිණුම්ගත කර තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේදී මිලදී ගෙන තිබූ රු.181,300 ක් වටිනා උපකරණ ප්‍රාග්ධනිත කර නොතිබුණි.
- (ඇ) සභා කාර්යාලයේ දොරවල් සවිකිරීම සහ වැසිකිළි පද්ධතිය සැකසීම වෙනුවෙන් වැය කර තිබූ රු.276,976 ක මුදල ප්‍රාග්ධනිත කර නොතිබුණි.
- (ඈ) ඉදිරි වර්ෂය සඳහා සමාලෝචිත වර්ෂයේදී ලැබී තිබූ රු.180,000 ක ගොඩනැගිලි කුලී ආදායම සමාලෝචිත වර්ෂයේ ආදායමක් ලෙස ගිණුම් ගත කර තිබුණි.
- (ඉ) ප්‍රාදේශීය සභාවේ සේවක විවේකාගාරයේ ඉඩම් හා ගොඩනැගිලි වටිනාකම රු.155,772 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි.
- (ඊ) සමාලෝචිත වර්ෂය අවසානයට සේවක විවේකාගාරය ඉදිකිරීම වෙනුවෙන් ගෙවිය යුතු රු.509,228 ක වටිනාකම ගිණුම් ගත කර නොතිබුණි.

- (උ) සහා අරමුදල් සහ විවිධ ප්‍රතිපාදන යටතේ නිමකර තිබූ කර්මාන්ත 19 ක් වෙනුවෙන් ණයහිමි ප්‍රතිපාදන රු.1,611,746 ක් හා කර්මාන්ත 04 ක් වෙනුවෙන් ණයගැති ප්‍රතිපාදන රු.1,394,855 ක් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඌ) ඉකුත් වර්ෂයෙහි අත්හැර දමා තිබූ කර්මාන්ත 02 ක් වෙනුවෙන් රු.2,846,000 ක ණයහිමි ප්‍රතිපාදන සලසා තිබුණි.
- (එ) සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ඉකුත් වර්ෂයන්ට අදාළව ව්‍යාපෘති 02 ක් යටතේ වැඩ ආරම්භ කර නොතිබූ කර්මාන්ත 04 ක් වෙනුවෙන් රු.3,318,352 ක ණයගැති ප්‍රතිපාදන සලසා තිබුණි.
- (ඒ) ඉකුත් වර්ෂයන්හි වැඩියෙන් ගිණුම් ගත කර තිබූ ණයහිමි නිවැරදි කිරීමේදී කර්මාන්ත 04 කට අදාළව රු.403,680 ක මුදලක් ගිණුම්වලින් වැඩිපුර ඉවත් කර තිබුණි.

1.3.2 නොසැසඳුණු ගිණුම්

මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් එකතුව රු. 32,543,700 ක් වූ ගිණුම් විෂයයන් 04 කට අදාළ ශේෂ හා ඊට අදාළ උපයෝගී ලේඛන/උපලේඛනවල දැක්වෙන ශේෂ අතර, අසමානතාවල එකතුව රු.1,256,684 ක් විය.

1.3.3 අවිනිශ්චිත ගිණුම

නිරවුල් කිරීමට පියවර නොගෙන 2007 වර්ෂයටත් පෙර සිට ගිණුම්වල ඉදිරියට ගෙනමින් පවතින රු.821,995 ක් වූ ශේෂය හඳුනාගෙන අදාළ ගැලපීම් කර ගිණුම් නිරවුල් කර නොතිබුණි.

1.3.4 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

(අ) ලැබිය යුතු ගිණුම්

සමාලෝචිත වර්ෂයේ අවසානයට කර්මාන්ත ණයගැති ශේෂය රු.14,252,872ක් වූ අතර, එම ශේෂය තුළ වර්ෂ 03 කට වැඩි කාලයක් ඉක්මවූ රු.5,449,583 ක ශේෂ 15 ක් ඇතුළත් වී තිබුණි.

(ආ) ගෙවිය යුතු ගිණුම්

- (i) සමාලෝචිත වර්ෂයේ අවසානයට කර්මාන්ත ණයහිමි ශේෂය රු.24,672,169 ක් වූ අතර, එම ශේෂය තුළ වර්ෂ 03 කට වැඩි කාලයක් ඉක්මවූ රු.10,845,066 ක ශේෂ 46 ක් ඇතුළත් වී තිබුණි.
- (ii) සමාලෝචිත වර්ෂයේ අවසානයට විවිධ ණයහිමි ශේෂය රු.2,813,229ක් වූ අතර, එම ශේෂය තුළ වර්ෂ 03 ක කාලයක් ඉක්මවූ රු.2,317,560 ක ණයහිමි ශේෂයක් ඇතුළත් වී තිබුණි.

(iii) ඉකුත් වර්ෂයට පෙර සිට නිරවුල් නොකර ඉදිරියට ගෙනෙමින් පවතින රු.1,479,593 ක් වූ එකතු කළ අගය මත බදු ශේෂය නිරවුල් කිරීමට සමාලෝචිත වර්ෂයේදීත් කටයුතු කර නොතිබුණි.

1.3.5 විගණනය සඳහා අවශ්‍ය ලිඛිත සාක්ෂි නොවීම

 තොරතුරු විගණනයට ඉදිරිපත් නොකිරීම

අවශ්‍ය තොරතුරු විගණනයට ඉදිරිපත් නොකිරීම නිසා එකතුව රු.220,865,190 ක් වූ විෂයයන් 06 ක් විගණනයේදී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කිරීමට නොහැකි විය.

1.3.6 අනුකූල නොවීම

1.3.6.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති රෙගුලාසි හා කළමනාකරණ
 තීරණ වලට යොමුව

අනුකූල නොවීම

(අ) 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති

(i) රීති 143

ආපසු ගෙවිය යුතු තැන්පත් ලෙජරය මාසිකව එකතු කර ප්‍රධාන ලෙජර ගිණුම සමඟ ගැලපීම් කර නොතිබුණි.

(ii) රීති 164

සභාවේ ගිණුම් ලියකියවිලි ලේකම් හෝ ඔහු විසින් බලය පවරන ලද නිලධාරියෙකු විසින් දිනපතා පරීක්ෂා කර ඒ බවට කෙටි අත්සන් තබා තහවුරු කළයුතු වුවත්, ඊට අනුකූලව කටයුතු කර නොතිබුණි.

(iii) රීති 193

අයවැයගත හා පරිපූරක සම්මත වැය සමග වැය විෂයයන්හි තර්‍ය වියදම් සසඳා අතිරික්ත හා ඌනතා පිළිබඳ හේතු දැක්වෙන ප්‍රකාශයක් ඉදිරිපත් කර නොතිබුණි.

(iv) රීති 217

සභාව සතු සියළුම ඉඩම් හා ගොඩනැගිලි පිළිබඳ විස්තර ඇතුළත් කර පී.එස්.46 දරන ආකෘතියේ ලේඛනයක් පවත්වා නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි

(i) මුදල් රෙගුලාසි 110

හානි හා පාඩු පිළිබඳ ලේඛනයක් පවත්වා තිබුණද විථි පහත් නඩත්තුව සඳහා යොදා ගෙන තිබූ විදුලි ට්‍රැක්ටර් 02 සඳහා රු.692,300 ක් වූ අලාභය සටහන් කර නොතිබුණි.

(ii) මුදල් රෙගුලාසි 1645 හා 1646

සභාවට අයත් වාහන 22 ක ධාවන සටහන් හා මාසික සාරාංශ විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

(ඇ) 2015 ජූලි 10 දිනැති අංක 2/2015 දරණ රාජ්‍ය මුදල් චක්‍ර ලේඛය.

භාවිතයෙන් ඉවත් කර තිබූ පිරිවැය රු.963,760 ක් වූ වාහන 02 ක් සම්බන්ධයෙන් කටයුතු කර නොතිබුණි.

(ඈ) නාගරික සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරනු ලද 1992 පෙබරවාරි මස 26 දිනැති අංක 05/01/119/vix දරන උපදෙස් ලිපිය.

සැලසුම් කමිටු දීමනාව ගෙවීම සඳහා පැය 02 කට වැඩි කාලයක් රාජකාරි වේලාවෙන් බැහැරව කටයුතු කළ යුතු වුවද ඊට අදාළ නොවන අයුරින් රු.201,750 ක මුදලක් 2017 දෙසැම්බර් 31 දිනට ගෙවා තිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදමට ඉක්ම වූ ආදායම රු.26,179,646 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.31,055,043 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් සහ හිඟ ආදායම්

සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම් ,බිල්කළ ආදායම්,රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2017				2016			
	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	3,357,100	5,717,385	5,542,818	4,095,574	5,118,100	4,826,189	4,402,357	3,921,007
කුලී	27,965,850	21,354,382	21,098,163	9,773,097	24,267,300	18,378,473	18,633,726	9,516,878
බලපත්‍ර ගාස්තු	3,509,500	529,864	529,864	-	902,300	601,612	601,612	-
වෙනත් ආදායම්	29,119,550	22,036,727	8,839,989	52,214,986	28,428,700	26,754,501	6,833,912	39,018,248
එකතුව	63,952,000	49,638,358	36,009,594	66,083,657	58,716,400	50,560,775	30,471,607	52,456,133

2.3.2 ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය

සමාලෝචිත වර්ෂයට ඇස්තමේන්තුගත මුළු ආදායම රු.63,952,000 ක් වූ අතර බිල් කළ ආදායම රු.49,638,358 ක් විය. රු.52,456,133 ක් වූ ආරම්භක හිඟ සමඟ අයවිය යුතු මුළු මුදල රු.102,094,491 ක් වුවද, වර්ෂය තුළ රැස්කළ මුළු ආදායම රු.36,010,834 ක් වීමෙන් වර්ෂය අවසානයට මුළු හිඟය රු.66,083,657 ක් වී තිබුණි.

2.2.3 වරිපනම් හා බදු

සමාලෝචිත වර්ෂයේ ආරම්භයට හිඟ වරිපනම් හා බදු ශේෂය රු.3,920,965 ක් වූ අතර, රු.2,034,318 ක් වූ වර්ෂයේ බිල්කිරීම් (දඩ සමඟ) සමඟ රු.5,955,283 ක් අයවිය යුතුව තිබුණි. මුළු අයවීම් රු.1,859,752 ක් වීම නිසා වර්ෂය අවසානයට රු.4,095,531 ක හිඟ ශේෂයක් පැවතුණි. මෙම ශේෂය තුළ හිඟ අක්කර බදු රු.66,427 ක් පැවතුණි.

2.2.4 බදු කුලී

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය විය.

(අ) ආරම්භක හිඟ කුලී ශේෂය රු.8,511,562 ක් වූ අතර, රු.4,602,790 ක් වූ වර්ෂයේ බිල්කිරීම් සමඟ රු.13,114,352 ක් අයවිය යුතුව තිබුණි. මුළු අයවීම් රු. 4,763,774 ක් වීම නිසා, වර්ෂය අවසානයට රු.8,350,578 ක් හිඟව පැවතුණි.

(ආ) සමාලෝචිත වර්ෂය අවසානයට රු.8,350,578 ක්වූ හිඟ මුදල් තුළ පැරණි වෙළඳ සංකීර්ණයේ කඩ කාමර 16 කට අදාළ රු.6,451,996 ක් හිඟ ශේෂ පැවති අතර, කඩ කාමර 05 ක ගිවිසුම් කාලය අවසන් වී තිබුණි. එම කඩ කාමර අනවසරයෙන් භුක්ති විඳින බදුකරුවන්ගෙන් රු.149,098 ක් හිඟව පැවති අතර බදු ගිවිසුමේ කොන්දේසි කඩ කිරීම සම්බන්ධයෙන් සභාව කටයුතු කර නොතිබුණි.

2.2.5 උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ අවසානයට ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.2,226,746 ක් හා මුද්දර ගාස්තු රු.49,988,240 ක් විය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්යසාධනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගිතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම ජනතාවගේ සුඛ විභවණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටුකළ යුතුව තිබුණු කර්තව්‍යයන් ඉටුකිරීම පිළිබඳව අනාවරණය වූ කරුණු පහත දැක්වේ.

(අ) අපේක්ෂිත නිමැවුම් මට්ටම ලබානොගැනීම

සමාලෝචිත වර්ෂයේ අයවැය ලේඛනයට අනුව සභා අරමුදලින් සංවර්ධන වැඩ යෝජනා 22 ක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී තිබුණද, වර්ෂය තුළ රු.1,283,606 ක් වූ වැඩ යෝජනා 06 ක් පමණක් ක්‍රියාත්මක කර තිබුණි. අයවැය ගත වැඩයෝජනා 16 ක් ඉටුකර නොතිබූ අතර ප්‍රගතිය සියයට 13.37 ක් තරම් පහළ මට්ටමක පැවතුණි. වර්ෂය තුළ අයවැය ගත නොකළ වැඩ යෝජනා 17 ක් ක්‍රියාත්මක කර ඒ සඳහා රු.11,412,337 ක මුදලක් වැය කර තිබුණි.

(ආ) අත්හැර දැමූ කර්තව්‍යයන්

පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් නගා සිටුවීමේ ප්‍රාග්ධන වැඩ සටහන යටතේ 2016 වර්ෂයේ ප්‍රතිපාදන අනුමත වී තිබූ ව්‍යාපෘති 04 ක් ක්‍රියාත්මක කර නොතිබුණි.

(ඇ) සහ අපද්‍රව්‍ය කළමනාකරණය

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය විය.

- (i) කසළ බැහැර කිරීම සඳහා සභාව විසින් 2014 දෙසැම්බර් මාසයේදී රු.2,700,000 ක් ගෙවා අක්කර 04 ක ඉඩමක් ලබාගෙන තිබුණද, ඉඩම වටා කම්බි ගසා ආරක්ෂාව සඳහා විධිමත් වැඩ පිළිවෙලක් යොදවා නොතිබුණි. එමෙන්ම 2000 අංක 53 හා 1988 අංක 56 දරන පනත්වලින් සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත අනුව නිකුත් කරන ලද 2008 ජනවාරි 25 දිනැති අංක 1533/16 චක්‍රලේඛය අනුව සභාව විසින් සහ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ලබා ගත් මෙම ඉඩම වෙනුවෙන් පරිසර බලපත්‍රය ලබාගෙන නොතිබුණි.
- (ii) කසළ එකතු කිරීම සඳහා 2017 වර්ෂයේදී රු.12,263,867 ක් වැය කර තිබුණද, සභාව විසින් කිසිදු ආදායමක් උපයාගෙන නොතිබුණි. සභාව විසින් එකතු කරනු ලබන කසළවලින් දිරන කසළ පෞද්ගලික ඉඩමකට බැහැර කර තිබුණි.

(ඈ) තිරසර සංවර්ධන ඉලක්ක

තිරසර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රයේ , තිරසර සංවර්ධන අරමුණු සහ ඉලක්ක සඳහා වන ගෝලීය දර්ශක තුලින් සභා බල ප්‍රදේශයේ මහජනතාවගේ ජීවන තත්ත්වය සහ සෞඛ්‍ය නංවාලීම සඳහා වන දිගුකාලීන සැලසුම් සභාව විසින් සකස් කර නොතිබුණි.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

2014 වර්ෂයේදී ජේ.සී.බී. යන්ත්‍රය කුලියට දීම වෙනුවෙන් ලැබිය යුතු රු.147,000 ක මුදල සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අයකරගෙන නොතිබුණි.

3.3 මානව සම්පත් කළමනාකරණය

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය විය.

- (අ) සේවක සංඛ්‍යා සැලැස්මේ අනුමත තනතුරුවල පැවති එක් පුරප්පාඩුවක් සම්පූර්ණකර ගැනීමටත්, 19 ක්වූ අතිරික්ත සේවක සංඛ්‍යාව විධිමත් කර ගැනීමටත් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් කටයුතු කර නොතිබුණි.
- (ආ) භාණ්ඩාගාර ලේකම්ගේ අංක 03/2014 දරන කළමනාකරණ සේවා වක්‍රලේඛයට අනුකූල නොවන පරිදි සේවකයන් 08 දෙනෙකු බඳවාගෙන එම සේවකයන්ට වැටුප් වශයෙන් රු. 4,955,408 ක මුදලක් 2014 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා ගෙවා තිබුණි.

3.4 මෙහෙයුම් අකාර්යක්ෂමතා

සමාලෝචිත වර්ෂය තුළ විචි පහන් 1000 ට වැඩි ප්‍රමාණයක් නඩත්තු කිරීම වෙනුවෙන් රු.684,700 ක මුදලක් වැයකර තිබූ අතර, අනුමත විචි පහන් සංඛ්‍යාව 157 ක් වී තිබීම නිසා විදුලිබල මණ්ඩලය විසින් 2017 දෙසැම්බර් 31 දිනට ප්‍රතිපූර්ණය කර තිබූ මුදල රු.81,828 ක් විය. අනුමත සීමාව ඉක්මවා විචි පහන් යෙදීම නිසා සභා අරමුදලින් රු.602,872 ක මුදලක් වැය කර තිබුණි. විදුලි උපාංග සවිකිරීම පිළිබඳව කාර්මික නිලධාරී විසින් අධීක්ෂණය කර නොතිබුණි.

3.5 මතභේදයට තුඩු දුන් ගනුදෙනු

දෙවනුවර ශ්‍රී විජේන්ද්‍ර ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ඇසල උත්සවයට සමගාමීව ප්‍රාදේශීය සභාව විසින් පවත්වනු ලබන ඇසල සල්පිල කඩ බදු දීමේදී 2016 වර්ෂයේ කඩ අල්ලි 56 ක් නියමිත ක්‍රමවේදයට බාහිරව රු.626,000 කට බදු දී තිබුණි. පොළ භූමිය ටෙන්ඩර් කිරීම සඳහා පුවත්පත් දැන්වීම් පළකිරීම වෙනුවෙන් රු.256,935 ක මුදලක්, ටෙන්ඩර් පෙට්ටි 07 ක් සැකසීම වෙනුවෙන් රු.42,000 ක් වැය කර තිබුණද ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව පොළ භූමිය බදුදී තිබුණි.

3.6 වත්කම් කළමනාකරණය

3.6.1 නිෂ්ක්‍රීය උණ උපයෝජිත වත්කම්

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය විය.

- (අ) සභාව සතු ඉඩම් කැබලි 06 ක් කිසිදු ප්‍රයෝජනවත් කටයුත්තකට යොදවා ගෙන නොතිබුණි.
- (ආ) සභාව සතු රු.301,760 ක් වටිනා ක්‍රී විලරය, රු.662,000 ක් වටිනා විදුලි ට්‍රැක්ටරය, වටිනාකම සඳහන් නොවූ අත් ට්‍රැක්ටරයක් වර්ෂයකට වැඩි කාලයක සිට නිශ්ක්‍රීයව පැවතුණි. භාණ්ඩාගාර ලේකම්ගේ 2015 ජූනි 10 දිනැති රාජ්‍ය මුදල් වක්‍රලේඛ අංක 02/2015 ප්‍රකාරව එම වාහන අපහරණය කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) 2015 වර්ෂයේ සභාවට ලැබී තිබූ රු.24,928,668 ක් වටිනා මෝටර් ශ්‍රේඛරය, රු.715,713 ක් වටිනා ජල බවුසරය උන උපයෝජිතව පැවතුණි.

3.7 හඳුනාගත් පාඩු

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය විය.

- (අ) දෙවිනුවර ආදාහනාගාරයේ ප්‍රවේශ මාර්ගය සැකසීම සඳහා රු. 923,302 කට ඇස්තමේන්තු පිළියෙල කර සෘජු ශ්‍රම පදනම මත කර්මාන්තය නිම කර රු.921,805ක මුදලක් වැය කර තිබුණද සෘජු ශ්‍රම පිරිවැය ඇස්තමේන්තු සකසා නොතිබුණි. ඇස්තමේන්තු වටිනාකම තුළ වූ රු.138,724 ක ලාභාන්තිකයද සෘජු ශ්‍රම පදනම මත කර්මාන්තය කිරීමේදී ඉතිරි වී නොතිබුණි.
- (ආ) 2015 පෙබරවාරි 24 දින රු.662,000 ක් වටිනා විදුලි ට්‍රැක්ටරය අනතුරට ලක්වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 104-109 ප්‍රකාරව කටයුතු කර නොතිබුණි. අදාළ රක්ෂණ වන්දි ලබා ගැනීමට කටයුතු නොකර විදුලි ට්‍රැක්ටරය භාවිතයෙන් ඉවත් කර තිබීම නිසා, සභාවට රු.662,000 ක පාඩුවක් සිදුවී තිබුණි.

3.8 ප්‍රසම්පාදනය

3.8.1 සැපයීම් හා සේවා

- (අ) 2017 මැයි 03 දින රු.1,765,000 ක් ගෙවා වීථි පහන් නඩත්තුව සඳහා නව විදුලි ට්‍රැක්ටරයක් මිලදී ගෙන තිබුණද, ඒ සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ලෙස අනුගමනය කර නොතිබුණි. තවද අලෙවියෙන් පසු සපයන සේවා යනාදිය පිළිබඳ නිසි ලෙස පරීක්ෂා නොකිරීම නිසා මිලදී ගැනීමට පසු මාසයේ සිට අළුත්වැඩියා කිරීමට සිදුවී තිබුණි.
- (ආ) ප්‍රාදේශීය සභාවේ සේවක විවේකාගාරය සහ වැසිකිළි පද්ධතිය අළුත්වැඩියාව සෘජු ශ්‍රම පදනම මත ඉටු කිරීමට රු.665,000 ක ඇස්තමේන්තුවක් පිළියෙල කර තිබුණි. ගබඩාවට කිසිදු ද්‍රව්‍යයක් ඇනවුම් කිරීමට පෙර කර්මාන්තයේ වැඩ නිම කිරීම ගැටළු සහගතය.

3.8.2 කොන්ත්‍රාත් පරිපාලනය

2016 වර්ෂයේ වැඩ අවසන් කර තිබූ කර්මාන්තයක් සඳහා නැවත නව කර්මාන්තයක් ලෙස රු.1,105,029 ක ඇස්තමේන්තු වටිනාකමට පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙකු සමඟ 2017 සැප්තැම්බර් 08 දින අවිධිමත් ගිවිසුමකට එළඹ තිබුණි.

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

4.1 අයවැය පාලනය

සමාලෝචිත වර්ෂය සඳහා වූ අයවැයගත සහ තර්‍ය ආදායම් හා වියදම් අතර පහත විස්තර දැක්වෙන පරිදි සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

- (අ) අධි ප්‍රතිපාදන සලසා ගැනීම නිසා වැය විෂයයන් 08 ක එකතුව රු.26,920,109 ක් වූ ඉතිරිවීම් දක්නට ලැබුණු අතර, එම අගයන් සියයට 13 සිට සියයට 88 දක්වා පරාසයක පැවතුණි.

(ආ) ආදායම් විෂයයන් 05 ක අහිතකර විවලනයන්ගේ එකතුව රු.19,410,291 ක් වූ අතර, එම අගයන් සියයට 7 සිට සියයට 83 දක්වා පරාසයක පැවතුණි.

4.2 අභ්‍යන්තර විගණනය

අභ්‍යන්තර විගණනය පිළිබඳව ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රෙගුලාසි 133 හා 134 හි දැක්වෙන විධිවිධානයන් සහ දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස්ගේ 2014 පෙබරවාරි 24 දිනැති අංක දපපා/යහ/01/න.ව.ලේ දරන චක්‍රලේඛය ප්‍රකාර ප්‍රමාණවත් අභ්‍යන්තර විගණනයක් සිදු කර නොතිබුණි.

5. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ අඩුපාඩු වරින්වර සභාවේ අවධානයට යොමු කර ඇති අතර පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.

- (අ) ස්ථාවර වත්කම්
- (ආ) ආදායම් රැස්කිරීම
- (ඇ) අයවැය පාලනය
- (ඈ) කොන්ත්‍රාත් පාලනය
- (ඉ) ගිණුම්කරණය